

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු බලසේවය ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලසේවයට අයත් නෞකා 6ක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණුවීම් කටයුතුවල නිරත වීම සඳහා 2021 ඔක්තෝබර් 24 වන දින කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත ළඟා විය. පළමු පුහුණු බලසේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කපිතාන් අෆ්ටබ් අහමඩ් බාන් විසින් මෙම නෞකාහි නායකත්වය උසුළනු ලබයි. ඉන්දීය නාවික හමුදාවේ නෞකා මෙවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණියේ පළමු වරට වන බැවින් මෙම සංචාරය ද්විපාර්ශවික සබඳතා ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් වේ. INS මගර් (Landing Ship Tanker), සහ ශර්දුල් සහ ගැඹුරු මුහුදු මුර සංචාර නෞකාවක් වන INS සුජාතා යන නෞකා කොළඹ වරායේ ද යාත්‍රා පුහුණු නෞකාවන් වන සුදර්ශිනි සහ තරංගිනි සහ ඉන්දීය වෙරළාරාක්ෂක බලකායේ වික්‍රම් යන නෞකාවන් ත්‍රිකුණාමලය වරායේ ද නැංගුරම් ලා ඇත. නිලධාරීන් 57 දෙනෙක්, කැබෙට් නිලධාරීන් 153 දෙනෙක්, NCC කැබෙට් නිලධාරීන් 10 දෙනෙක් සහ නාවිකයන් 530 දෙනෙක් මෙම සංචාරයට සහභාගී වෙති. මෙම සංචාරය අතරතුර නෞකා කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් අතර විවිධ වෘත්තීමය, පුහුණු, සංස්කෘතික සහ ක්‍රීඩා අන්තර්ක්‍රියා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම නෞකා 2021 ඔක්තෝබර් 28 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇත.

2. දකුණු නාවික විධානයේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චව්ලා (PVSM, AVSM, NM, VSM) මහතා ද මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම විශේෂ සිදුවීමකි. එතුමා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළ නායකයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතර කොළඹ, ත්‍රිකුණාමලය සහ ගාල්ල යන ප්‍රදේශයන්හි සංචාරය කරනු ඇත. එතුමා එම ප්‍රදේශයන් හි ප්‍රධාන මූලස්ථාන සමඟ විවිධ අන්තර්ක්‍රියාවන් පැවැත්වීමට නියමිත අතර ත්‍රිකුණාමලය නාවික සහ සමුද්‍රීය ඇකඩමියේ සංචාරයක නිරත වීමට ද නියමිතය. වයිස් අද්මිරාල් චව්ලා මහතා ඉන්දීය නාවික හමුදාවේ පුහුණු විධානයේ ප්‍රධානීත්වය ද උසුළන බැවින් සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ දෙරටට පොදු කරුණු සහ පුහුණු කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

3. යාත්‍රා නොමැති දෙකක් ද ඇතුළත් නොමැති 6කින් සමන්විත පළමු පුහුණු බලකාය ඉන්දියාවේ කීර්තිමත් දකුණු නාවික විද්‍යාලයට අයත් වේ. පළමු පුහුණු බලකායේ නොමැති අවසාන වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2015 වසරේදී ය. නිලධාරීන් සහ යාත්‍රිකයන් සඳහා සියළු නාවික පුහුණුවීම් සිදු කරන්නේ ඉන්දිය නාවික හමුදාවේ පුහුණු විද්‍යාලය වන දකුණු නාවික විද්‍යාලයයි. මිත්‍රශීලී රටවල නාවික හමුදාවන් සඳහා පුහුණුවීම් ද මෙම නාවික විද්‍යාලය විසින් සිදු කරනු ලැබේ. පුහුණුවීම් සඳහා ඉතා ශක්තිමත් ගමනාන්තයක් වන ඉන්දිය නාවික හමුදාව පසුගිය දශක හතර තුළ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් විදේශීය අභ්‍යාසලාභීන් 11,000කට අධික පිරිසක් පුහුණු කර ඇත. 2021 ඔක්තෝබර් 24-28 වන දිනවල ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරත වෙහෙස අද්මිරාල් අනිල් කුමාර් චව්ලා (PVSM, AVSM, NM, VSM) මහතා දකුණු නාවික විද්‍යාලයේ ප්‍රධාන අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කරයි.

4. පුහුණු වීම් ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාවයේ ශක්තිමත් සහ දිගු කාලීන අංශයක් වී ඇති අතර මෙම සංචාරය එම සමීප සබඳතාවය තවදුරටත් වැඩි දියුණු කිරීමට දායකත්වය ලබා දෙනු ඇත. දෙරට ජනතාව අතර සබඳතාවය ඉහළ නැංවීම සඳහා අග්‍රාමාත්‍ය තරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ සහ ජනාධිපති අනිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම අනුව මෙම සංචාරය දෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන් අතර පවතින සහෝදරත්වය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මනා පිටිවහලක් වනු ඇත.

කොළඹ
2021 ඔක්තෝබර් 24